

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගය

13 ශ්‍රේණිය

ගිණුම්කරණය

පිළිතුරු පත්‍රය

I කොටස

1 - (4) 2 - (4) 3 - (4) 4 - (5) 5 - (3) 6 - (1) 7 - (3) 8 - (1) 9 - (5) 10 - (5)
11 - (3) 12 - (2) 13 - (2) 14 - (3) 15 - (3) 16 - (1) 17 - (3) 18 - (4) 19 - (3) 20 - (2)
21 - (4) 22 - (1) 23 - (2) 24 - (2) 25 - (5) 26 - (5) 27 - (3) 28 - (4) 29 - (4) 30 - (2)

(31) A වත්කම් B වියදම් C වත්කම් D හිමිකම් (4 x 30 = 120)
(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(32) කළමනාකරණ ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය
1. අනාගත කාලය අතීත කාලය
2. නිශ්චිත නොවේ. වර්ෂයකට වරක්
3. අභ්‍යන්තර පාර්ශ්වය බාහිර පාර්ශ්වය
4. සෘජුව බලනොපායි බහුලව භාවිතා කෙරේ.
(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(33) සාමාන්‍ය කොටස් වරණීය කොටස්
• නිශ්චිත ලාභාංශයක් හිමි නොවේ. • නිශ්චිත ලාභාංශයක් හිමි වේ.
• ව්‍යාපාරයේ බැඳීම් නිරවුල් කිරීමේදී ප්‍රමුඛතාව හිමි නොවේ. • ව්‍යාපාරයේ බැඳීම් නිරවුල් කිරීමේදී ප්‍රමුඛතාව හිමි වේ.
(එක් කරුණකට ලකුණු 02 බැගින් ලකුණු 04)

(34) රු. 480,000 (ලකුණු 04)

(35) රු. 40,000 (ලකුණු 04)

(36) A අඩුවේ. B වැඩිවේ. C වැඩිවේ. D අඩුවේ.
(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(37) A අසත්‍ය B සත්‍ය C අසත්‍ය D අසත්‍ය
(එක් කරුණකට ලකුණු 01 බැගින් ලකුණු 04)

(38) රු. 210,000 (ලකුණු 04)

(39) • ප්‍රාග්ධනය පොලී
• නිර්මාණාත්මක දායකත්වය ලාභ
• ශ්‍රමය වේතන (කරුණු 03 ක් ඇත්නම් ලකුණු 04)

(40) • එකම සිදුවීමක් එනම් ණය ගැනි මුදල් නොලැබීමක් සම්බන්ධ ගැලපීම් දෙකකි.
• එකම ගිණුමක එනම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ කෙරෙන ගැලපීම් දෙකකි.
• එකම වත්කමක් වෙනුවෙන් එනම් ණයගැතියන් වෙනුවෙන් කරන ගැලපීම් දෙකකි.
(කරුණු 03 ක් ඇත්නම් ලකුණු 04, එක් කරුණකට ලකුණු 01 කි.)

- (41) (1) රු. 700,000 (ලකුණු 02) (2) රු. 200,000 (ලකුණු 02)
- (42) රු. 2625,000 (ලකුණු 04)
- (43) • ලැබිය යුතු ආදායම් තිබීම.
• ප්‍රත්‍යාගණන ලාභ තිබීම.
(එක් කරුණකට ලකුණු 02 බැගින් ලකුණු 04)
- (44) (1) රු. 6,000 (ලකුණු 02) (2) රු. 4,500 (ලකුණු 02)
- (45) රු. 100,000 (ලකුණු 04)
- (46) රු. 750,000 (ලකුණු 04)
- (47) A, C, D, E, F (ලකුණු 04)
- (48) සමාගම් හා රාජ්‍ය සංස්ථා වල පවතින්නේ පොදු දේපලයි. එනම් සමස්ථ රටේම මහජනතාවගේ මුදල් ය. නමුත් තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල ඇත්තේ පෞද්ගලික දේපලය. (ලකුණු 04)
- (49) A, B (ලකුණු 04)
- (50) මුදල් පදනම රු. 1010,000
උපචිත පදනම රු. 900,000 (ලකුණු 04)